

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, JUNE 15, 1900.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under Ordinances No. 1 of 1897 and No. 1 of 1899.]

TAKE notice, that unless within three months from the 14th day of May, 1900, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before me at the Ratnapura Kachcheri and make claim to the said lands or any of them or to some interest therein:

I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, in pursuance of the powers in me vested by Ordinances No. 1 of 1897 and No. 1 of 1899, shall declare by writing under my hand that the said lands or such of them, to which no claim has been made, are the property of the Crown.

E. M. BYRDE, Government Agent.

Description of Lands referred to.

The following lots, all situated in the village Dommagamma in the Meda Pattuwa of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, as described in the annexed plan.

Lot 2 in preliminary plan 23 called Kotawalagulane-stura, containing in extent 12 acres, and bounded on the north by Kumbadola, Paddadapuellehena claimed by K. Kirianchiya and others; on the east by Alutgedarawattehena claimed by K. Kirianchiya and others; on the south by Kukulgalawatta claimed by Dummalewatte Kirianchiya and others; and on the west by Imbulehena claimed by K. Kirianchiya and others.

විෂි 1900 ක්වූ මැයි මස 14 වෙනි දින පවත් වූත් මාසයක් ඇතුලතදී මෙහි පහත සඳහන්වෙන ඉඩම්වලට නොකොත් ඉන් එකකට නොකොත් වැඩිගතකට සම් අයිතිවාසිකමක් තිබෙන අයෙක් සිටින්නම් ඔහු රත්නපුරේ කම්මේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඉහතකී ඉඩම්වලට නොකොත් ඉන් කොසිතම් එකකට නොකොත් ඊට ඇති සම් කිසි අයිතිවාසිකමකට ඉල්ලීමකර නොසිටියොත් සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ වන ඉවත් මේමර්ලි ඩැරන්ඩ් බාර්ඩ් යන මා විසින් විෂි 1897 ක්වූ අවිරුද්දේ නොමිමර එනේ ආඥාපණයෙන් සහ විෂි 1899 ක්වූ අවිරුද්දේ නොමිමර එනේ ආඥාපණයෙන් මට ලැබී තිබෙන බලය ප්‍රකාර ඉහතකී ඉඩම් එක්කෝ එසින් අයිතිවාසිකමක් ගෙණහැරදක්වන්නට නොයෙදෙන සෑම ඉඩමම රජසන්නක ඉඩම් හැටිමට මගේ අතින් ලියා ප්‍රකාශකරන්නට යෙදෙන බව මෙසින් දැනුන්දන්නා ඇත.

ඊ. ඇම්. බාර්ඩ්, ආණ්ඩුවේ ඒජන්ත වරයා.

ඉඩම්වල නොරතුරු.


සබරගමු ප්‍රාන්තව අයිති රත්නපුරේ දිස්ත්‍රික්කේ නවදුන්නේරලේ මැදපත්තුවේ දෙබ්බමමන යන ගම පිහිටි මීට අඩු නාසු සහතික සිටියමේ පෙන්නන මෙහි පහත සඳහන්කරන විමිකවිවලට මායිම්. එනම්:—

අක්කර 12 විසාලකම ඇති කොට්ටලයලයේ අකුර කියන නොමිමර 23 මුල්සිතියමේ දක්වනලද නොමිමර 2 දරණ විමිකවිවලට මායිම්—ඊතුරට කුම්බාදෙලා හෝ. කිරියන්පියා සහ තවත් අය අයිතිකම් කියන පද්දදුපු ඇල්ලේයේන; නැගෙන ඉරට හෝ. කිරියන්පියා සහ තවත් අය අයිතිකම් කියන අළුත්ගෙදරවන්නේ හෝන; දකුණට දුම්මලවන්නේ කිරියන්පියා සහ තවත් අය අයිතිකම් කියන කුකුල්ගලවන්න සහ බස්නාඉරට හෝ. කිරියන්පියා සහ තවත් අය අයිතිකම් කියන ඉඩුලේ හෝන.

1900 ම් 14 වන දින මෙහි පවත් වූත් මාසයක් ඇතුලතදී මෙහි පහත සඳහන්වෙන ඉඩම්වලට නොකොත් ඉන් එකකට නොකොත් වැඩිගතකට සම් අයිතිවාසිකමක් තිබෙන අයෙක් සිටින්නම් ඔහු රත්නපුරේ කම්මේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඉහතකී ඉඩම්වලට නොකොත් ඉන් කොසිතම් එකකට නොකොත් ඊට ඇති සම් කිසි අයිතිවාසිකමකට ඉල්ලීමකර නොසිටියොත් සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ වන ඉවත් මේමර්ලි ඩැරන්ඩ් බාර්ඩ් යන මා විසින් විෂි 1897 ක්වූ අවිරුද්දේ නොමිමර එනේ ආඥාපණයෙන් සහ විෂි 1899 ක්වූ අවිරුද්දේ නොමිමර එනේ ආඥාපණයෙන් මට ලැබී තිබෙන බලය ප්‍රකාර ඉහතකී ඉඩම් එක්කෝ එසින් අයිතිවාසිකමක් ගෙණහැරදක්වන්නට නොයෙදෙන සෑම ඉඩමම රජසන්නක ඉඩම් හැටිමට මගේ අතින් ලියා ප්‍රකාශකරන්නට යෙදෙන බව මෙසින් දැනුන්දන්නා ඇත.

අක්කර 12, පෙර්ද, ආඥාපණයෙන්.





Lot 4 in preliminary plan No. 23 called Tennewalamukalana, Mirishenamukalana, in extent 287A. Or. 0p., situated in Dombagammana village in Meda pattu of Nawadun korale.


Surveyor-General's Office,  
Colombo, February 22, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

Lot 21 in preliminary plan 23 called Kekunagahagalpottemukalana, containing in extent 14 acres 2 roods and 20 perches; bounded on the north by Narankanduredola; on the east by Neluketiyehena claimed by Nindawatte Baba and others, and a path, on the south by Dalukgalapallehena claimed by Nindawatte Baba and others; and on the west by Tikiriakanatte-watta and hena claimed by T. R. Juwanisa and others, a path, Potuwila claimed by Delkandure Bandara and others, and Rattalagehena claimed by T. R. Juwanisa and others.

අක්කර 14, රූඩ් 2, පර්චස් 20 විසාලකම ඇති කැකුනගහගල්පොත්තේ ඉකලාන කිහිප නොමිමර 23 දරන මුල් සිතියමේ දක්වන ලද නොමිමර 21 දරන බිම්කවිටිම මාසිම්—ලකුරට තාරකකපුරෙරදොල; කුමනකුරට නින්දවත්තේ බඩා සහ තවත් අය අයිතියකි කිහිප නොමිමරවලින් ගන්න සහ පාරකද; දකුනට නින්දවත්තේ බඩා සහ තවත් අය අයිතියකි කිහිප දවත්තලපල්ලේ ගන්න; බස්නාලුව වි. ආර්. පුලානිසා සහ තවත් අය අයිතියකි කිහිප විකිරියා කනත්තේ වත්ත සහ ගන්න, පාරකද, දුල්කපුරේ බන්වාර සහ තවත් අය අයිතියකි කිහිප පොතුරල, වි. ආර්. පුලානිසා සහ තවත් අය අයිතියකි කිහිප රත්තලාගේ ගන්න.

23 ම් ඉලකකත් තරාය්ප්පදත්තීලි කාණ්ඩ 14 අක්කර 2 රූඩ් 20 පර්චස් විසාලකම ඉකලාන කිහිප නොමිමර 23 දරන මුල් සිතියමේ දක්වන ලද නොමිමර 21 දරන බිම්කවිටිම මාසිම්—ලකුරට තාරකකපුරෙරදොල; කුමනකුරට නින්දවත්තේ බඩා සහ තවත් අය අයිතියකි කිහිප නොමිමරවලින් ගන්න සහ පාරකද; දකුනට නින්දවත්තේ බඩා සහ තවත් අය අයිතියකි කිහිප දවත්තලපල්ලේ ගන්න; බස්නාලුව වි. ආර්. පුලානිසා සහ තවත් අය අයිතියකි කිහිප විකිරියා කනත්තේ වත්ත සහ ගන්න, පාරකද, දුල්කපුරේ බන්වාර සහ තවත් අය අයිතියකි කිහිප පොතුරල, වි. ආර්. පුලානිසා සහ තවත් අය අයිතියකි කිහිප රත්තලාගේ ගන්න.



Lot 21 in preliminary plan 23 called Kekunagahalpottemukalana, in extent 14A. 2R. 20P., situated in Dombagammana village in Meda pattu of Nawadun korale.


Surveyor-General's Office,  
Colombo, February 22, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

Lot 23 in preliminary plan 23 called Delgahadeniyemukalana, containing in extent 4 acres and 14 perches, and bounded on the north and north-east by Delgahadeniyehena claimed by N. U. Kirianchiya and others; on the east by Nindewattedeniyehena claimed by N. U. Kirianchiya and others; on the south by a path and Kekunagahalpottehena claimed by N. U. Kirianchiya and others; and on the west by a path and Nindawattedeniyehena claimed by Kirianchiya and others.

අක්කර 4, රූඩ් 0, පර්ච්ස් 14, විසාලකම ඇති දෙල්ගහ දෙහියේ මූකලාන කියන නොමිමර 23 දරන මුල්සිතියමේ දක්වනලද නොමිමර 23 දරන බිම්කවිලියට මායිම්—ලකුරට සහ ලකුරු නැගෙනලුරට ඇත්. සු. කිරියන්චියා සහ තවත් අය අයිතියක් කියන දෙල්ගහදෙහියේ ගේන; නැගෙනලුරට ඇත්. සු. කිරියන්චියා සහ තවත් අය අයිතියක් කියන හින්දු වත්තේ දෙහියේ ගේන; දකුණට පාරකද, ඇත්. සු. කිරියන්චියා සහ තවත් අය අයිතියක් කියන කැකුනගහ ගල්පොත්තේ ගේන; බස්නාලුරට පාරකද, කිරියන්චියා සහ තවත් අය අයිතියක් කියන හින්දුවත්තේ දෙහියේ ගේන.

23 ම මුලස්සත් පරාය්ප්පද්ධිල් කාණ්ඩ 4 අක්කර 14 පර්ච්ස් විසාලකම ගේන දෙල්ගහදෙහියේ මූකලාන කියන නොමිමර 23 ම මුලස්සත් කාණ්ඩත් අණ්ඩික් කෙල්ලා; වැද්දුම වැද්දුමත්—ගේන. සු. කිරියන්චියා සහ තවත් අය අයිතියක් කියන දෙල්ගහදෙහියේ ගේන; නැගෙනලුරට ඇත්. සු. කිරියන්චියා සහ තවත් අය අයිතියක් කියන හින්දු වත්තේ දෙහියේ ගේන; දකුණට පාරකද, ඇත්. සු. කිරියන්චියා සහ තවත් අය අයිතියක් කියන කැකුනගහ ගල්පොත්තේ ගේන; බස්නාලුරට පාරකද, කිරියන්චියා සහ තවත් අය අයිතියක් කියන හින්දුවත්තේ දෙහියේ ගේන.



Lot 23 in preliminary plan 23 called Delgahadeniyemukalana, in extent 4A. 0R. 14P., situated in Dombagammana village in Meda pattu of Nawadun korale.

Surveyor-General's Office,  
Colombo, February 22, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.